

# Secret Rigpa Guru Yoga

**Tibetan title:** རང་རིག་ལྷ་མའི་གསང་སྐབ

**English title:** Secret Rigpa Guru Yoga

**Transliteration:** Rang rik la mé sang drup

ཨ།

Ah

རང་རིག་པདྨ་རྒྱལ་པོ་ལ།

**rangrig pema gyalpo la**

Ah, Rigpa Guru Padma Gyalpo,

རང་ངོ་ཤེས་པས་སྐབས་སུ་མཆི།

**rang ngo shepé kyab su chi**

I take refuge in the self-recognizing nature of my mind.

མ་རིག་འབྱམས་པའི་འགོ་འདི་དག།

**marik khyampé dro didak**

Because of their ignorance sentient beings are wandering in samsara,

རང་གོལ་ཆེན་པོས་སེམས་བསྐྱེད་དོ།

**rangdrol chenpö semkyé do**

May all sentient beings reach the great liberation.

གདོད་ནས་ཀ་དག་ཀུན་བཟང་ལ།

**döné kadak kunzang la**

By recognizing their nature as the primordial awareness of Samantabhadra,

འབྲུལ་རྟོག་བགེགས་ཚོགས་མིང་ཡང་མེད།

**trul tok gek tsok ming yangmé**

All demons and malicious forces, even their concepts and names fall apart.

ཚོས་ཉིད་ཆེན་པོས་འབྱམས་སྐབས་པའི།

The nature of all phenomena is dharmadhatu and

རང་བྱུང་ཡེ་ཤེས་སོ་སོར་བསྐྱུང་།

**rangjung yeshe sosor sung**

The unchanging self-arising wisdom is your only protection

རྣམ་ལུ་རྒྱ་མཚོ།

**jya na raksha hung**

འགག་མེད་ཚོགས་དྲུག་སྣང་བའི་ཚོས།

**gakmé tsok druk nangwé chö**

Phenomena perceived through the six kinds of consciousness (the five senses and the mind consciousness)

འཇིག་མེད་ཚོས་ཉིད་རིག་པའི་རྩལ།

**dzinmé chönyi rigpé tsal**

without attachment are recognized as the rays of rigpa

སྣང་སྲིད་དག་པ་རབ་འབྱམས་ཤར།

**nangsi dakpa rabjam shar**

All surroundings appear as Buddha fields and sentient beings as Buddhas

ཡེ་ཤེས་ཉག་ཅིག་བྱིན་ཆེན་པོ་བས།

**yeshe nyakchik jin chen pob**

Everything is the blessing of wisdom

རྣམ་ལུ་ཨ་མེ་ཤ་ཡ་ཕོ་ཨ།

**jya na ah we sha ya phem a**

ཨ།

**Ah**

གདོད་ནས་རང་བྱུང་དོན་གྱི་པལ་འབྱུང་།

**döné rangjung dön gyi pema jung**

Primordial self- arising ultimate Padmasambhava

ཞལ་ཕྱག་འཛིན་པ་ལས་འདས་བུམ་སྐྱའི་སློང་།

**zhal chak dzinpa lé dé bumkü long**

Appears as my rigpa space – there is no face, no limbs, no image,

ཡེ་ནས་ཁྱབ་གདལ་རིག་ཅུལ་སྐྱ་གསུམ་རྫོགས་།

**yené khyab dal riktsal ku sum dzog**

Primordial rays of rigpa fully encompass the three kayas

བསྐྱེམ་བྱ་སྐྱེམ་བྱེད་སློ་བྱས་དྲི་མ་བྲལ་།

**gomja gom jé lo jé drima dral**

Without the impurity coming from discursive meditation

ཡེ་ཡིན་དོན་གྱི་རང་རིག་སླ་མ་ལ།

**yé yin dön gyi rangrig lama la**

Primordial nature of my rigpa is my guru

གདོད་ནས་འདུ་འབྲལ་མེད་པའི་སྐྱུན་འདྲེན་གཤེགས་།

**döné dudral mepé chendren shek**

There is no coming and going – In every moment I welcome his presence

ཚོས་ཉིད་ཁྱབ་བརྟལ་སློང་དུ་བརྟན་པར་བཞུགས་།

**chönyi khyabdal long du tenpar zhuk**

Everything firmly abides in dharmadhatu.

མ་རིག་རང་ངོ་སངས་པའི་ཕྱག་བགྱིའོ།

**marik rang ngo sangpé chak gyi wo**

I prostrate to the understanding of the real nature that eliminates ignorance,

ཚོགས་དུག་གང་ཤར་རང་གྲོལ་མཚོད་པ་འབྲུལ་།

**tsok druk gangshar rangdrol chöpa bul**

I offer recognition of the Buddha nature in objects of the six kinds of consciousness,

སྐྱོ་གསུམ་དེ་རྫོགས་སྐྱོ་བོར་བསྟོད་།

**go sum dorjé sum gyi ngowor tö**

I praise the nature of the vajra three kayas of the body, speech and mind.

བྲལ་ཐོབ་མེད་པའི་ཚོས་ཉིད་ཆེན་པོ་ལ།  
**dral tob mepé chönyi chenpo la**

In the great unchanging dharmadhatu

སྤང་སྤང་མེད་པ་ཡི་གོལ་སྤང་མའི་བྱུགས།  
**panglang mepa yedrol lamé tuk**

All moral ethics is encompassed in the pure guru mind.

སྤྲ་གྲགས་རང་བཞིན་སྟོང་པ་གཞུག་མའི་གསུང་།  
**dra drak rangzhin tongpa nyukmé sung**

I recognize the deepest empty nature of all sounds and speech,

གང་སྤང་ཚོས་ཉིད་རོལ་བའི་ངང་ནས་བསྒྲུབ།  
**gang nang chönyi rolwé ngang né da**

In all my activity I recognize its dharmadhatu nature and recite the mantra:

ཨོཾ་ཨུལ་ཧུཾ་བཙུན་གུ་རུ་པཎྜ་སིཾ་ཧུཾ་།  
**om ah hung benzar guru pema siddhi hung**

མཐར་དག་བསྐོ་ནི།  
*Dedication of merit*

*Recite the mantra of Guru Rinpoche as many times as you can and dedicate as follows:*

ཨུལ།  
**Ah**

ཟག་བཅས་ཟག་མེད་དག་རྩ་ཅི་མཆིས་པ།  
**zakché zakmé getsa chichi pa**

With all the good virtue I have accumulated in samsara and nirvana,

མ་གུར་འགོ་བསྐོ་འབྲུལ་རྟོག་རྒྱུན་ཆད་དེ།  
**magyur dro ngo trul tok gyünché dé**

I pray that discursive thought of all sentient beings would be eliminated,

གཞོན་ལུ་བུམ་སྐྱའི་གཏུན་སྲིད་ཟིན་གྱུར་ནས།

**zhönnu bumkü tensi zin gyur né**

That they would achieve the ultimate liberation and

འངར་ལུས་འཕོ་ཆེན་སྐྱ་མའི་སྐྱར་འགྲུབ་ཤོག།

**jalü po chen lamé kur drub shok**

Obtain the rainbow body just like Rigpa Guru Padmasambhava's.

ས་མ་ཡུལ་གྱུ་གྱུ་ཞེས་སྐྱ་མ་རིག་འཛིན་གྱུ་མཚོས་ནན་གྱིས་བསྐྱེད་པའི་གཏུན་སྲིད་ཆེན་པོ་སངས་རྒྱུས་ཡེ་ཤེས་སྐྱེ་བརྒྱུད་འཛིན་པ་པར་  
དྲག་སྤྲུགས་སྐྱིད་པས་མ་རྒྱལ་སྐོམ་རིའི་ལུང་སྐོམ་གོས་སྐྱེ་ཆེན་མོ་ནས་འཆར་འཚོལ་དུ་ཡི་གེ་གཏུན་པ་པར་བསམ་འཛིན་གྱིས་བྲིས་པ་  
དགེ་ལེགས་འཕེལ་མཚན་ལོ། དགེའོ། དཔལ་དགེས་པ་རྗེ་ཚེས་སློ་བྲིས་སུ་བགྱིས་པར་དགེའོ། །།

*Samaya! Gya! Gya! Gya! On a strong request of Lama Rigzin Dho Ngag Gyatsö, this mind terma was received by*

*Nupchen Sangye Yeshe in the great place of Magyal Pomra mountain in the west and written down by Padma Sam Zin for the benefit of all sentient beings.*